


# Living the Lotus 3

*Buddhism in Everyday Life*

2024

VOL. 222



Rissho Kosei-kai of Kolkata,  
Gaya, and Patna in India

**Living the Lotus**  
**Vol.222 (March 2024)**

Senior Editor: Keiichi Akagawa

Editor: Sachi Mikawa

Copy Editors: Ruklanthi Palipana,  
Sahan Chamara, Rajitha Madurangha

published by Rissho Kosei-kai International,  
Fumon Media Center, 2-7-1 Wada,  
Suginami-ku, Tokyo 166-8537, Japan.

TEL: +81-3-5341-1124 FAX: +81-3-5341-1224

mail: living.the.lotus.rk-international@kosei-kai.or.jp

රජයේ කේෂසි සංවිධානය 1938 වර්ෂයේදී නිකයෝ නිවානෝ කුමා හා මියාකෝ නගනුමා මහත්මිය විසින් ස්ථාපිත කරන ලදී. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය මූලික කරගෙන එහි කටයුතු කරනු ලැබේ. පවුල තුළත්, කාර්යාලයේදීත්, සමාජයේදීත් බුදු දහම ජීවිතයට බද්ධ කර ගෙන, සාමාකාමී ලෝවක් බිහි කිරීමට ප්‍රාර්ථනා කර කටයුතු කරන එකමුතුවකි.

වර්තමානයේදී නිවිකෝ නිවානෝ ප්‍රධානීතුමාගේ මූලිකත්වයෙන්, සාමාජික සාමාජිකාවන් සැම ධර්ම ව්‍යප්තියේ යෙදෙමින් අත් වැල් බැඳගෙන සෑම රටකම සාම ක්‍රියාකාරකම් වල නියැලී සිටියි.

Living the Lotus-Buddhism in Everyday Life (සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය තුළ ජීවත්වෙමු - ඵදිනෙද දිවියට බුදු දහම බද්ධ කර ගනිමු.) යන නේමාව තුළ, ඵදිනෙද ජීවිතයට සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ කියැවීම බද්ධ කර ගෙන මධෙහි පිළෙන්නාවූ ලස්සන නෙලුම් මලක් සේ තම ජීවිතය සමාධිමත් කරගෙන, එලෙසම වැඩි වටිනාකමින් යුතු තත්වයට පත් විය යුතුය යන ප්‍රාර්ථනය ගැබ් වී ඇත. මෙම සඟරාව මගින් ලෝකය පුරා ව්‍යාප්ත වී සිටින්නාවූ සාමාජික සාමාජිකාවන් ඵදිනෙද දිවියට බුදුදහම බද්ධ කරගෙන කටයුතු කරන්නාවූ අයුරු අන්තර්ජාල මාර්ගයෙන් බෙදාහැරීම සිදු කරනු ලැබේ.





### ‘නිහතමානීකම’ පැමිණෙන්නේ ‘මෙෙත්‍රිය’ තුළිනි.

නිවිකෝ නිවානෝ තුමා  
ප්‍රධානී, රිෂ්ෂෝ කෝසෙයි සංවිධානය

### ‘නිහතමානී වීම’ යනු අන්‍යයන් ගැන සිතීමයි

‘නිවසේ පැළෑටි වැසි තිබුණු මකුළු දැල් ඉවත් කිරීමට සුදුනම් වුවද, එසැණින් එය අතහැර දැමුවෙමි’ නම් ගීතයක් ඇත. මෙය සෙන් හිමිනමක් වන රියොකන් හිමියන්ගේ කරුණාවෙන් හෙබි උණුසුම් හැඟීමෙන් යුත් ගීතයකි. එක්වරම මකුළු දැල් ඉවත් කිරීමට උත්සාහ කර, එහි විශාල ප්‍රමාණයෙන් ජීවත් වන කුඩා ජීවීන් පිළිබඳව සිතා නිරායාසයෙන්ම තම අත ඉවතට ගත් රියොකන් හිමියන් සිතනව පවා මගේ ඇස්වලට මැවී පෙනේ.

රියොකන් හිමියන්ගේ මෙම කිසිදු මවාපෑමකින් තොර කුඩා ඉරියව්වෙන්, මිනිසෙකු ලෙස නිහතමානී බව සහ සියලුම දේවල් වැළඳ ගන්නා මෙෙත්‍රී කරුණාව යැයි දැනේ.

ශාඛ්‍යමුණි බුදුන් වහන්සේ විසින් නිහතමානීකම ගැන ‘කයෙන් සහ වචනයෙන් නිහතමානී වන්න’, එමෙන්ම ‘කයෙන්, වචනයෙන් සහ සිතින්ද නිහතමානී වීම යහපත් ක්‍රියාවකි’ ලෙස දේශනා කළ අතර, පසුගිය මාසයේ නිකුත්වූ මාසික පණිවුඩය වන, “ ‘ලැජ්ජා බය’ දැනගැනීම හොඳින් ජීවත්වීමේ ක්‍රමයයි” යන්නට සමානවම, එහි වැදගත්කම නිතරම දේශනා කරන ලදී. අප එම වචන ඵදනෙද, ජීවිතයේ සම්මතයන් ලෙස පිළිගෙන ඇතත්, රියොකන් හිමියන්ගේ ගීතයට අනුව නිහතමානීකම සහ මෙෙත්‍රී කරුණාව එකට බද්ධ වී ඇති බව හැඟේ. බුද්ධ පඬිවරයෙකු සහ සෝතෝ නිකායේ හික්ෂුන් වහන්සේ කෙනෙකු වන යසුඅකි නරා හිමිනමට අනුව, බෞද්ධ දේශනා ‘සියල්ල “මෙෙත්‍රී කරුණාව” යන සංකල්පය මත පිහිටා තිබෙන නිසා, ‘නිහතමානීවීම’ තුළින් අන්‍යයන් ගැන සිතීමට හැකිවන බව බුද්ධ දේශනාවේ සදහන් කරයි.

එසේනම්, රියොකන් හිමියන් මෙන් අපටද ඒ හා සමාන දේවල් කළ හැකි දැයි විමසනු ලැබුවහොත්, අපි තවමත් එම තත්වයට පත්ව නොමැති බව හැඟී තමා පිළිබඳව දුර්වලකමක් හැඟිය හැකිය. එසේ වුවද, අවම වශයෙන් අපට හැකි පමණ නිහතමානීව සහ අන්‍යයන් ගැන සිතමින් අපගේ කය සහ වචනය සංවර කරගත යුතුය.

මන්ද, නරා හිමියන්ගේ වචනවලින් පවසනවානම් “මෙෙත්‍රීය වැඩීම සහ පුහුණුකිරීම තුළින් තව තවත් මෙෙත්‍රීය වැඩි වී පරිණත වන නිසාය.” සත්‍යාවබෝධයෙන් මෙෙත්‍රීය

උපදිනවා හෝ නිහතමානීව ක්‍රියා කිරීමට හැකි වෙනවා නොව, අන් අය කෙරෙහි සැලකිල්ලක් දැක්වීමෙන් සහ අපගේ කය වචනය සංවර කරගැනීමෙන් “අප සියලු දෙනාගේම ජීවිත එකට බැඳී තිබෙන බවත්, තමන් හා අන්‍යයන් ජීවය එකක්” යන්න සත්‍යාවබෝධය ලබා ගැනීමට හැකිවේ.

### දෛනික පුහුණුව තුළින් ලෝකයේ ගැටළු දක්වා

කෙසේ වුවද, නිර්මාතෘ තුමා විසින් කෝසෙයි සංවිධානයේ ප්‍රධාන ධර්ම පුහුණු මධ්‍යස්ථානය වන දයිසෙයිදෝ ඉදිකළ වර්ෂයේ එනම්, මීට වසර 60කට පෙර මාර්තු මස 4 වන දින “විශාල ධර්ම මන්දිරයක් ඉදි කළ විට එම ආගමික සංවිධානයේ නියම හරය මියැකෙයි” ලෙස පැවසුවා. ගොඩනැගිල්ල විශාල වූ පමණින් එය උතුම් ධර්ම මන්දිරයක් නොවන අතර, ධර්ම මන්දිරයක් ඉදිකළ පමණින් එය පරිණත නොවේ. එම ධර්ම මන්දිරයට රැස්වන සෑම සාමාජිකයෙක්ම ධර්මය ඉගෙනගෙන නිතරම ක්‍රියාශීලී සහ නිහතමානී වීමෙන් එම ප්‍රදේශයේ සහ සමාජයේ පුද්ගලයන්ගේ හදවත්වලට උණුසුම සහ ශක්තිය ගෙන එයි. එවැනි ආගමික සංවිධානයක් ලෙස අප අඛණ්ඩව සිටීමේ වැදගත්කම ඉහත වැකිය තුළින් පැහැදිලි කිරීමට නිර්මාතෘ තුමාට අවශ්‍ය වූවා යයි සිතමි.

එම අර්ථයෙන් ගත් කළ, කෝසෙයි සංවිධානයේ “එක්වරු දනමය ක්‍රියාවලිය” දිගු කලක් අඛණ්ඩව දියත් කිරීමට හැකි වීම ඉතා වැදගත් දෙයකි. මෙය පළමුව අරම්භ කළේ ෂෝරොකු ඡින්තෝ යමනොයමා ආගමික සංවිධානයේ සාමාජිකයන් විසිනි. මසකට කිහිප වරක් එක් එක් පුද්ගලයා විසින් තම ආහාර වේලක් නොගෙන, එම ආහාර වේල සඳහා දළ වශයෙන් වැය කරන මුදල පරිත්‍යාග කිරීම නම් මෙහි කැරුණා සිත ක්‍රියාවට නංවයි. සමාජ සත්කාරයක් වන මෙම සමීප ක්‍රියාකාරකම අඛණ්ඩව සිදු කරගෙන යා හැකි වෙතැයි බලාපොරොත්තු වෙමි.

මීට අමතරව, සාමය සඳහා වූ ලෝක ආගමික සමුළුව මෙන්, ආගම් සහ නිකායන්වලට හිර නොවී, සියළුම දෙනා එකට එක්ව ගෝලීය ගැටළු විසඳීම සඳහා විවිධ සංවාද පැවැත්විය යුතුය. ඒ සඳහා සහභාගී වන සියලුම පුද්ගලයන් නිහතමානී විය යුතු අතර, ස්වයං විනයකින් සහ නිහතමානීකමින් කටයුතු කළ යුතුවේ. නිර්මාතෘ තුමා මෙම සාමය සඳහා වූ ලෝක ආගමික සමුළුවේ පදනම දැමීම පිළිබඳව අපි ආඩම්බර විය යුතු අතරම, එය හුදු සංකේතයක් පමණක් බවට පත්වීම වැළැක්වීමට නම් අප නිරතුරුව නිහතමානී බව මතක තබා ගෙන, මෙහි කැරුණාව නම් ශාඛ්‍යමුණි බුදුන් වහන්සේගේ මූලික ඉගැන්වීම් අනුව කටයුතු කිරීම වැදගත්ය.

“සෑම අවස්ථාවකම නිහතමානී සහ ලැජ්ජා බිය සහගත පුද්ගලයන්, තමන්ව ආරක්ෂා කර ගනියි” යනුවෙන් ශාඛ්‍යමුණි බුදුන් වහන්සේ දේශනා කළහ. මෙම “තමන්” යන්න “මුළු විශ්වය සමගම එක්වූ තම ආත්මය” ලෙස පිළිගන්නේ නම්, කයෙන් සහ වචනයෙන් නිහතමානීවීමේ වැදගත්කම වඩාත් තියුණු වන අතර ලොව වටා සිටින සියලු දෙනාගේම කය සහ වචනය සංවර කරගැනීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනා නොකර සිටිය නොහැකි වේ.

මාර්තු මස ‘කෝසෙයි’ සඟරාව ඇසුරිණි







# රිෂ්ෂෝ කෝසෙයි කායි හැදින්වීම

## සාමාජිකයෙකු බවට පත්වූ විට

### ධර්මය ඵදිනෙදා ජීවිතයට බද්ධ කර ගැනීම

ගිහි ජීවිතය හැරගොස් පැවිදිවී ධර්මය පුහුණු කරනවට වඩා වෙනස්ව, සෑම දෙනා සමගම ගිහි ජීවිතය ගත කරමින් පවුල තුළ, පාසල තුළ, රැකියා ස්ථානය තුළ, සමාජය තුළ බුදුන් වහන්සේගේ ධර්මය ප්‍රායෝගිකව පුහුණු කර ජීවිතයට බද්ධ කරගනිමින්, යහපත් මනුෂ්‍යයෙකු වීමට උත්සහ කරන පුද්ගලයන් පිරිසකගේ එකතුව ගිහි බෞද්ධ සංවිධානයක් යනුවෙන් හඳුන්වනු ලබයි. රිෂ්ෂෝ කෝසෙයි කායි සංවිධානයද එවන්වූ ගිහි බෞද්ධ සංවිධානයකි.

ධර්මය ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරනවා යැයි පැවසුවත් තනියම එය සිදුකරන විට අධෛර්යමත් වන අවස්ථා තිබේ. එවැනි අවස්ථා වලදී ආදර්ශාමත් ජේෂ්ඨයන් සහ ධර්ම මිතුරන් සොයා යමින් සෑම විටම නිවැරදි වූ ධර්මය ඉගෙන ගනිමින් එකිනෙකාට දිරිමත් කර ගනිමින් කටයුතු කිරීම වඩා වැදගත්වේ.




**දැනුමට යමක්**  
 රිෂ්ෂෝ කෝසෙයි කායි සංවිධානය තුළ 'නමාශීලී ධර්ම පුහුණුව' වැදගත්කොට සලකනු ලබයි. එනම් නමාශීලීවීම (නිහඟමානීවීම) තුළින් තම හදවත තුළ තිබෙන බුද්ධ ස්භාවය වටහා ගැනීමට හැකිවේ. මෙය පුද්ගලයන්ගේ පෞද්ගලික ශික්ෂණය වර්ධනය උදෙසා වැදගත් ධර්ම පුහුණුවකි.

※කරුණාකර අවසරයකින් තොරව නැවත මුද්‍රණය කිරීමෙන් වළකින්න.





### ධර්ම මිතුරන් සමඟ එකට එක්ව



යහපත් මිතුරන් සමඟ එකට එක්ව කටයුතු කිරීම වඩා වැදගත්වේ.

බුදුන් වහන්සේගේ ධර්මය තම ඵදිනෙද ජීවිතයට බද්ධ කර ගනිමින් අන් අය සමඟ පුරුදු පුහුණුව ඉතාමත් අගනා වැදගත් දෙයක් සේම, තනිවම එය සිදු කරන විට අධෝරූපයක්වී ධර්මය නිසියාකාරව පුහුණු කිරීමට නොහැකිවේ. එම නිසා බුදුන් වහන්සේ, කිහිපදෙනෙක් එකට එක්ව ධර්මය පුරුදු පුහුණු කිරීම (ත්‍රිවිධ රත්නය) තුලටද සංඝ ලෙස ඇතුළත් කර තිබේ. (130 පිටුව)

ධර්ම මිතුරන් සමඟ එකට එක්ව කටයුතු කිරීමේදී දෙවල් අත්හැරීමේ අලස හදවතින් ඇත්වී, නොදන්නා දේවල් ගැන අවබෝධයක් ලැබීමටද අවස්ථාව ලැබේ. එතුළින් එකිනෙකාට යහපත් ලෙස වර්ධනය කර ගැනීමට හැකිවේ.

**දැනුමට යමක්**

'සංඝ' යනු ඉන්ද්‍රියාවේ ඉපැරණි වචනයක් වන අතර, එහි අර්ථය 'ඒකරාශී වීම, කණ්ඩායම' යන්න වන අතර, බුදු දහම තුළ එය 'ධර්මානුකූල පිරිසකගේ එකතුවක්' ලෙසද ගත හැකිය. ඉන්ද්‍රියාව තුළ සංඝ යන වචනයෙන් හික්මුන් වහන්සේලා ව හදුන්වන අතර, වර්ථමාන ජපානය තුළ සංඝ ලෙසින් සඳහන් කල විට එය ධර්මය තුළ හැසිරෙන ගිහි බෞද්ධයන්ද ඇතුළත්වේ.





අන් අයට ධර්මය කියාදීමෙන් තමන් අවබෝධ කරගනී

ධර්මය අන් අය හට දේශනා කළ බැවින්

නික්‍යේ නිවානෝ තුමා  
නිර්මාතෘ, රජ්‍යේ කෝසෙයි සංවිධානය





# යහපත් බවේ බීජයන් වපුරමු

මින් පෙර 'ධර්මය කියාදීම වැදගත් යැයි කීමට හේතු දෙකක් තිබෙනවා' සේ පැවසුවා. ඉන් දෙවන කරුණ නම්, අන් අය උදෙසා ධර්මය කියාදීමේදී තමාටත් 'ධර්මය' තුළ තිබෙන්නාවූ සැබෑම යථාර්ථය වටහා ගැනීමට හැකිවීමයි.

මෙය බුදුන් වහන්සේ, 'මා විසින් මෙම සූත්‍රය පිළිගෙන වැළඳගෙන කියවා සජ්ඣායනා කළ බැවින් හා අතීත බුදුවරයන් වහන්සේලා යටතේ එය අන් අයහට දේශනා කළ බැවින් මෙතරම් ඉක්මනින් මාහට සමයක් සම්බෝධිය ලබා ගත හැකි විය' යැයි වදාළ සිටියා. (අග්‍රහිත බෝධිසත්වයන් වහන්සේ 20 වන පරිච්චේදය)

'සමයක් සම්බෝධිය' යනුවෙන් සඳහන් වනුයේ, ' බුද්ධත්වයට පත්වීමයි'. එමනිසා 'මේ ධර්මය අන් අයගේ හිතසුව පිණිස දේශනා කළ නිසා, බුද්ධත්වය ලබා ගැනීමට හැකිවූ බව' පවසයි. එබැවින් අන් අය වෙනුවෙන් ධර්මය දේශනා කිරීම ඉතාම වැදගත්වේ.

අන් අයව සද්ධර්මපුණ්ඩරික සූත්‍රයට මිවිබිකි කිරීමට උත්සහා කරන විට, තමා යහපත්වූ පුද්ගලයෙකු බවට පත් නොවන තාක්කල්, තමන් තවමත් 'ධර්මය' තුළ තිබෙන සැබෑ යථාර්ථය වටහාගෙන නැති බව තමාටම තේරුම්ගනු ඇත. එවැනි අවස්ථා වලදී ධර්ම පොත්පත් කියවමින්, ජේෂ්ඨයන් සමඟ සාකච්චා කරමින්, තමා ඉගෙනගත්දේ ගැන පසුවිපරම් කරමින් කටයුතු කරන විට, තමන් නොදැනුවත්වම තම ආධ්‍යාත්මය වර්ධනය වනු ඇත.

මාගේ ගුරුතුමා වන අරයී සුකෙනොබු ගුරුතුමා අක්ෂර වින්‍යාසයේ සැබෑම දක්ෂයෙකු වූනා. ඔබ ඔයතරමටම දක්ෂයෙකු වූයේ කෙසේදැයි ගුරුතුමාගෙන් විමසූ විට, 'කුඩා දරුවන්ට නිවැරදි අක්ෂර වින්‍යාසය ගැන කියාදුන්නා. එයින් මගේ හැකියාවන් වැඩිදියුණු වූනා' යැයි එතුමා පවසා සිටියා. සාම්ප්‍රදායික ජපන් සින්දු සහ සාම්ප්‍රදායික සන්ෂිත් වැනි වාද්‍ය භාණ්ඩ ගත්තද, ඒවා අන් අයට කියාදීම තුළින් තම දක්ෂතාවය වැඩිදියුණු වන බව කියනුලැබේ. මිවිබිකි කිරීමත් මේ හා සමානවේ.

දැණුමින් පමනක් ඔළුව පුරවාගන්නවාට වඩා, ඉගෙනගත්දේ ප්‍රායෝගිකව අත්‍යයන්ට කියාදීම පුරුදු පුහුණු කර, වැරදුනත් නැවත නැවත අත්හදා බලමින් කටයුතු කරන විට, 'උපාය කො ඡලය' තුළින්, බෝධිසත්ව වරයෙකු ලෙස වර්ධනය වීමට හැකිවේ.

අපව ප්‍රතික්ෂේප කරන හා විරුද්ධව කටයුතු කරන පුද්ගලයන්ද සිටී. එවන් පුද්ගලයන්ටද 'කෙසේ හෝ මේ ධර්මය අවබෝධ කර දෙන්න ඕනා' යන උත්සහය කැපවීම තුළින් තමාටත් ධර්මය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබමින් වර්ධනය විය හැකිය. හොඳින් අවංකව සවන්දීම තුළින්, පුදුමය දනවන ලෙස දුකින් මිදෙන පුද්ගලයන්ද සිටී. එලෙස එක් අයෙකු හෝ ධර්ම මර්ගයට ගත්විට (මිවිබිකි කළ විට) දැනෙන්නාවූ සතුට, අන් කිසිම දෙයකින් ලබාගත නොහැකි සතුටකි.

තව ආකාරයකින් පවසනවානම් එය, ධර්මය පුරුදු පුහුණු කිරීමයි. අත්දැකීම් ලබා ගැනීමයි. අත්දැකීම් තුළින් මනුෂ්‍යත්වය වැඩිදියුණු වන අතර, අත්දැකීම් බහුල වන තරමට යහපත් මනුෂ්‍යයෙකු ලෙස පරිනත වීමට හැකිවේ.

සෙත් දහමේ කියමනක, 'මොහොතක් හෝ භාවනා කරමින් බුදුන් වහන්සේව අනුකරණය කරයි නම්, ඒ හා සමාන ප්‍රමාණයක් බුදුන්ට සමීප වේ'. හඳුන්කුරක් දැල්වෙන තරම් සුළු වේලාවක් වුවද, භාවනාවට සිත යොමු කරන්නේනම්, ඒ වේලාව බුදුන් වහන්සේට සමීප විය හැකි වන බව කියවේ.

මම එය මේ ආකාරයට අර්ථ දැක්වීමට කැමතියි. එනම්, 'එක් අයෙකු හෝ ධර්ම මාර්ගයට (මිවිබිකි) ගත්තේ නම්, එක් වරක් බුදු කෙනෙකු බවට පත් විය හැකිය' ලෙසයි. 'බුද්ධ' යනු අවබෝධයේ දැස් වුවර කළ පුද්ගලයා ලෙසද අර්ථ දක්වන නිසා, එක් පුද්ගලයෙකු හෝ ධර්ම මාර්ගයට ගැනීමට කටයුතු කරන්නේනම්, තම අවබෝධයේ දැස් තව තවත් විවර වන බවයි. මේ පිළිබඳව මට වසර ගණනාවක අත් දැකීම් තිබෙන නිසා, ඒ ගැන සහතික විය හැක.

කෙසේ වෙතත් සද්ධර්මපුණ්ඩරික සූත්‍රය යනු, සත්‍යවශයෙන්ම මිනිසුන්ව දුකින් මුදවමින්, මේ මුළු ලෝකයම දුකින් මුදවාලිය හැකි ඉගැන්වීමකි. එම නිසා අපි එක් අයෙකුට හෝ මේ ධර්මය කියා-දෙමින්, ඔවුන්ව දුකින් මුදවාලමින් කටයුතු කිරීම තුළින් මේ ධර්මය අපිට දේශනා කළ බුදුන් වහන්සේගේ මහාකාරුණික හදවතට කෘතඥ භූමියක් හැකිවෙයි. මේ කාරණය හොඳින් හදවතේ තබාගෙන ධර්මය පුරුදු පුහුණු කිරීමට හදවතින්ම පොරොන්දුවෙමු.





## අධිෂ්ඨාන වැකියේ ඇති සත්‍යාවබෝධයේ මූලය

කෙසිවි අකගාවා මහතා  
අධ්‍යක්ෂක, ඊ.කෝ.කා. අන්තර්ජාතික මූල්‍ය සේවාව

සියළු දෙනාටම, සුභ දවසක් වේවා. මේ මාසයේදීත් මෙය කියවනවාට බොහොම ස්තූතියි. මාර්තු මස නිව්කෝ නිවානෝ තුමාගේ මාසික පණිවුඩය වන්නේ, 'නිහතමානිකම' පැමිණෙන්නේ මෙහි තුළින් බවයි. එය කියවූ විට මුලින්ම සිතට ආවේ, 'සිත, කය, වචනය සංවර කරගත යුතු බවයි'.

දැයිසෙයිදෝව තුළ තැන්පත් කර තිබෙන බුදු පිළිමයේ අභ්‍යන්තරයේ නිර්මාතෘ තුමාගේ අත් අකුරින් පිටපත් කරන ලද සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයක් හා බුදු පිළිමය නිර්මාණය කිරීමේදී කළ අධිෂ්ඨානය සඳහන් අධිෂ්ඨාන පත්‍රයද තැන්පත් කර තිබෙනවා. 1960 වන වර්ෂයේ ඔක්තෝම්බර් මස සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය පිටපත් කර අවසානයේ සඳහන් කළ එම අධිෂ්ඨාන වැකිය තුළ සිත, කය හා වචනය සංවර කර ගැනීමේ ප්‍රයෝගික පුහුණුවේ යෙදීම, නිර්වානය වෙත ලඟා වියහැකි ශ්‍රේෂ්ඨතම හා සෘජුම මාර්ගය වේ.

අපි, සාමාජිකයන් ලෙස අරමුණු කරන 'ආධ්‍යාත්මික දියුණුව' ඒදිනෙද ජීවිතය තුළ, අන්‍යයන් ගැන සිතමින්, නිහතමානිව ජීවත්වීම තුළින් ඇරඹෙයි. මේ වසරේ දැයිසෙයිදෝ බුද්ධ මන්දිරය විවෘත කර වසර 60 ක් සපිරෙයි. එම නිසාම මේ කාලයේ මෙහි වඩ වඩාත් පුහුණු කිරීම තුළින්, නිර්මාතෘ තුමාගේ සිතුවිලි තුළ ගැබ්වී තිබුණු අධිෂ්ඨාන වැකියේ හරය අපිද රස විඳිමු.



2023 ඔක්තෝම්බර් මස 29 වන දින පැවැති ධර්මාචාර්ය ප්‍රධානෝත්සවයට පැමිණි විදේශීය සාමාජිකයන් සමඟ දැයිසෙයිදෝ ධර්ම මන්දිරයේ ඇතුළත් වීමේ දොරටුව ඉදිරිපිට (පළවන ඡේලියේ වම් පස සිට දෙවැනියට සිටින අකගාවා අධ්‍යක්ෂක තුමා)




# Rissho Kosei-kai International

Make Every Encounter Matter



## 🌸 A Global Buddhist Movement 🌸



Information about local Dharma centers

facebook

twitter



✉ We welcome comments on our newsletter Living the Lotus: [living.the.lotus.rk-international@kosei-kai.or.jp](mailto:living.the.lotus.rk-international@kosei-kai.or.jp)